

08


ලොව ම එලිය කළ තෝමස්



විද්‍යා ලෝකයේ නම රන්දු මහා පුරුෂයන් අතර තෝමස් ආල්වා එඩිසන්ට විශේෂ තැනක් හිමි වෙයි. ඔහු පාසලේ විධිමත් අධ්‍යාපනය ලැබුවෙක් නො වී ය. එහෙත් ඔහු එලිදුක්වූ නිපදවීම් නිසා මුළු මහත් ලෝකය ම අලුත් මගකට යොමු විය.

සිංහලයන් ඇයි? කියා අසන විට ඉංග්‍රීසි ජාතිකයේ වයි ('why') යනුවෙන් ඒ ප්‍රශ්නය ම අසති. දකින හැම දෙයක් ගැන ම ඇයි? ඇයි? කියා ප්‍රශ්න කරන ලමයෙක් ඇමරිකාවේ සිටියේ ය. ගෙතක් පහළට ගලන්නේ ඇයි? සිත කාලට විතරක් හිම මිදෙන්නේ ඇයි? දේදුන්නට පාට ගොඩක් ඇයි? ඇයි? ඇයි? ඇයි? ඇයි? ඇයි? ඇයි? ඇමයාගේ මේ පුරුද්ද නිසා දෙම්විඡියේ ඔහු 'why' යන සුරතල් තමින් අමතන්නට පුරුදු වූහ. එහෙත් ඔහුගේ ඇත්ත නම තෝමස් ය.

තෝමස්ගේ ප්‍රශ්න කිරීමේ පුරුද්ද කොතරම



හොඳ දෙයක් වුව ද පාසලේ ගුරුවරුන්ට එය කරදරයක් විය. අැතැම් විට ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ගුරුවරු මහුට දේශාරෝපණය කළහ. මේ නිසා මහුට පාසල ප්‍රියජනක තැනක් නො වී ය.

වයිගේ පාසල් ගමන නතර විය. අම්මා ගෙදර දී මහුට අකුරු කියා දුන්නා ය. තාත්තා පොත් ගෙනැවිත් දුන්නේ ය. මහු ඒ පොත්වලින් බොහෝ දේ ඉගෙන ගත්තේ ය. ගෙදර මහුගේ පර්යේෂණාගාරය විය.

මේ වයි අන් කිසිවකු නොව අප කවුරුත් දන්නා තෝමස් අල්වා එච්සන් ය. විද්‍යාත්මක සෞයා ගැනීම් රාජියක් සිදු කළ කෙනකු වශයෙන් මහු ලෝක ප්‍රසිද්ධ ය. මහුගේ නිපදවීම් අතර ගැමනෝනය, ගබ්ද වාහිනී යන්ත්‍රය, විදුලි බල්බය හා විතුපට ප්‍රක්ෂේපණ යන්ත්‍රය (ප්‍රාගේක්ටරය) විශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි.

තෝමස් අල්වා එච්සන් ගැමනෝනය නිපදවූයේ 1871 අවුරුද්දේ ය. එකල එය බොහෝ දෙනා පුදුමයට පත් කළ දෙයක් විය. මේ අයුරින් ම මහු විදුලි බල්බය ද, ප්‍රක්ෂේපණ යන්ත්‍රය ද නිපදවී ය. බල්බය තුළ සවී කළ කෙදි අතරින් විදුලිය යවා එය දැල්වෙන්නට සැලැස්වී ය. ප්‍රාගේක්ටරය මගින් විතුපටයක දරුණ, තිරය මත පෙනෙන්නට සැලැස්වී ය.

තෝමස්ගේ දියුණුවේ රහස වූයේ හැම දෙයක් ම ප්‍රශ්න කිරීමට මහු තුළ තිබූ උවමනාවයි. මහු විද්‍යා නිර්මාණ වැවී ම ගණනක් බිඟි කළ පුද්ගලයා ලෙස ඉතිහාසගත විය.

ව්‍යුහාරකම 01



පාඨම කියවා ඇසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
පාටත්තෙ බාසිත්තු කෙටුප්පත්ග්‍රූස්ල ඩිනාකකුනුක් බිජේ තරුක.

- i. තෝමස් 'වයි' යන නමින් හැඳින්වියේ කුමක් නිසා ද?
- ii. ගෙදර මහුගේ පර්යේෂණාගාරය විය. මෙසේ කියන්නේ ඇයි?
- iii. මහු නිපදවු දේ මොනවා ද?
- iv. තෝමස් අල්වා එචිසන් ඉතිහාසගත ව්‍යෝ ඇයි?
- v. මහුගේ දියුණුවේ රහස කුමක් ද?

ව්‍යුහාරකම 02



(අ) පහත සඳහන් වචන ගබඳ නගා කියවන්න.
පින්වරුම බ්‍රහ්ම බ්‍රහ්ම ප්‍රතිඵලීය ප්‍රතිඵලීය බ්‍රහ්ම ප්‍රතිඵලීය ප්‍රතිඵලීය.

- | | |
|------------------------|------------------|
| i. තෝමස් අල්වා එචිසන් | ii. පර්යේෂණාගාරය |
| iii. දේශාරෝපණය | iv. ප්‍රසිද්ධ |
| v. ප්‍රක්ෂේපණ යන්ත්‍රය | vi. ගැමගෝනය |
| vii. විද්‍යා නිරමාණ | viii. මුළුණුවරය |

(ආ) ඉහත දැක්වෙන වචන යොදා ඇති වාක්‍ය පාඨමෙන් සොයා අන්‍යාස
පොතේ පිටපත් කරන්න.

ଶ୍ରୀଯୁକ୍ତାରଥା ୦୩



කුඩා ලමයින් දෙදෙනකු අතර ‘අයි’ යන ප්‍රශ්නය පිළිබඳ ව ඇති වූ සංවාදයක් පහත දැක්වේ. දෙදෙනා බැහින් එක් ව පහත දැක්වෙන සංවාදය පූහුණු වන්න.

ಗೆಚಿ ಹೈದರಾಬಾದನ್ನೇ ಆಡಿ?

ଓଲ୍ ପିତାଙ୍କ ନିଃସା

മല പിപെൻനേൻ ആഡി?

୭୦ ପାଇନ ନିଃସ୍ବା

ଓৰ পায়নেন্দৰ আছিএ?

ප්‍රං.වි ලමයි උදෙන් ම නැගිටින නිසා

ප්‍රං.වි ලමයි උදෙන් ම නැගිටින්නේ ඇයි?

පාඨම් කරන්න තියෙන නිසා

ପାଚିମ କରନ୍ତନେ ଆଜି?

ලැගතකු වෙන්න කැමති නිසා.

උගතෙක් වෙන්තේ ඇයි?

උපන් රටට සේවය කරන්න තියෙන නිසා

උපන් රටට සේවය කරන්නේ ඇයි?

தமன் டபன் ரவு சேவய கிரி, ரவு

ප්‍රයෝගනවත් පුරවැසියකු වීම අප කාගේත්

යුතුකමක්. අපේ රට වෙනුවෙන් සේවයක්

ଶିଳ୍ପିରାଜା ୦୫



தோமஸ் அல்வா லிசிஸன் வேநி விடூாந்மக நிர்மாண விதி கல தவத் விடூாட்டியன் எடேநாகு பிலி஬ாட் வ தொரத்துரை உக்கு ஏசு கர ஓடிரிபதீ கரன்ன. தோமஸ் அல்வா எடிசன் போன்ற விஞ்ஞான ஆக்கங்களை உருவாக்கிய மேலும் இரண்டு விஞ்ஞானிகள் தொடர்பான தகவல்களைச் சேகரித்து சமர்ப்பிக்கவும்.